

දිරිය ගැහැනිය සහ කහ සිවුමේ විත්වය

“කුඩා හඩුලන විට උදෑසන ඒළමේ”, යැයි යළු පිනු බුරුම කියමනක් නිබේ. පිරිම් එම කියමන ගැහැනු පහත් කිරීමට ව්‍යාග අර්ථතක් සේ යෙදා ගනිති. නමුන් බුද්ධීමන් කුඩා තමන් හඩුලන්නේ උදෑසන ඒළමේ තිසු තොදුම දුන්හාවා ඇතා. අදුර පළවා හරින ආලෝකය එළිගැනීම හඩුලමෙන් අර්ථ ය. එමෙන්ම ලොවට එළිය ගෙන ඒම ද තුදෙක් පිරිමින්ගේ කාරියක් නොවේ. ස්ත්‍රීය ද ස්විකිය කරනුව සහ ස්වියා පරිත්‍යාගය මින් ද සිය යෙදීය සහ ස්විරිසාර බව විසින්ද තොටුවයිමේ සහ වෙටරයේ, වේදනාවේ සහ අප්ස්හා හංගන්වයේ අදුර දුරුලීමට මහත් කාර්යක් ඉටු කරයි.

ලී 1995 බේලිනි පැවති ජගත් ස්ත්‍රී සමුළුවට අවුන් සාං සූ වී කතා කළ වචන ය. එය ලේකයා අමැතිමට 1990න් පසු ඇය දැන එකම අවස්ථාව එය විය. බුරුම නිදහස් අර්ගලයේ කිරීමෙන්ම විරෝධ වන ඇගේ පියා, පෙනර්ල් අවුන් සාං 1949 දී සාතනය කෙරේන් ද නිදහස් අර්ගලය වළක්වනු පිණිස ය. අද බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී අර්ගලය වළක්වනු බෙන්නේ ඇය සිරිගත කර තැබීම මගිනි.

ව්‍යාපෘති පාලන කාලයෙහි සමාධිමන් රටක් වූ බුරුමය සහල් ආහයනය අතින් වාර්තා තබා නිවුති. අද එය දුරි බාවයේ ගිහුනු, දුෂ්‍ය දුෂ්‍යකෙයේ පහතින්ම සිරින වේදනාබර රටකි. සැපවත් පාඨමය හමුදා නායකත්වය යි. හමුදාවක් විසින් දියුණු කළ රටක් නැත.

1990 දී බුරුමයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් ඇය නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති සහාව ආයන සියයට 40ක් දිනා ගත්තා ය. නමුන් 1962 සිටම බුරුමය පාලනය කරන හමුදා පාලකයින් මැතිවරණ ප්‍රතිඵල පිළිගත්තේ නැත. සාං සූ වී සිය නිවසේම සිරිගත කෙරේනි. දෙනුන් වර්කට වඩා නිවසින් පිටත යැමට මේ කාලය පුරාම හමුදා පාලකයින් ඇයට ගැනීම නැත.

දිරිසනම කාලයක් පවතින දරුණුතම හමුදා ප්‍රත්වාවක් විසින් බුරුමය පාලනය කරයි. එහි හමුදා පාලනයේ නොදුම මිතුරා අසල්වයි “සමාජවාදී” විනය යි. විනයේ සහාය නොතිබෙන්නට මේ කුරිරු හමුදා පාලනය බුරුමයෙන් අනුගැස් ගොස් බොහෝ කළේය. සිය අසල්වයි රටක හෝ ප්‍රජාතන්ත්‍රවාදය අති වහු දැකිමට වින පාලකයේ බිය වෙති.

එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ බුරුම හමුදා පාලනය මානව නිමිකම් කෙළඳස්ම හෙපා දැකිම නතර කරනු ලබ ඇත්තේ විනයේ නිගේද බලය මගිනි. දැන් රැසියාව ද බුරුමයේ හමුදා පාලනයේ මේතරකු බවට පත් වෙමින් සිටි.

1988 දී බුරුම ජනයා නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිණිස නැගී සිටිය නි. හමුදාව 3000 ක් තරම් ජනයා ද බැඳී තික්ෂ්‍යන් ද සාතනය කොට ඒ නැගිරීම පැරදු වූහ. ගාන්ධිවාදී අවිහිංසාවාදිනියක වන අවුන් සාං සූ වී ඒ නැගිරීමේ ද නායිකාව විය.

ලේකයා මවින කරමින් පසුගිය 22වන සෙනුපූරාදා 20,000 තරම් බොඳේ නික්ෂ්‍ය විදි බවහ. මෙතෙක් නොදුන් සමස්ත බුරුම නික්ෂ්‍ය සංගමය නම් එකතුවක් නික්ෂ්‍යන් හා එක්වන ලෙස මහා ජනයාට ඉල්ලීමක් කළේ ය. ප්‍රතිචාරය පෙර නොවී විරු විය. දස දහස් ගනතින් තරුණු ජනයා විදි බවහ.

ඉවිහු බොඳේ ගාරා සිය සටන් පාය බවට පත්කර ගත්තේ ගාන්ධියානු අර්ගල කුමය දිගටම ප්‍රවත්තා ගතිමිනි. මේ ජන සේනාව බුදුන්ගේ පින්තුර ද අවුන් සාං සූ වීගේ පින්තුර ද සිය ධ්‍යාපනාක බවට පත් කර ගත්ත. සාං සූ වී සිර ගත කොට ඇති ඇගේ නිවස දෙසට මුළු දිනයේ

පාගමන අර්ථ ගියේය. නිවසින් එලියට බට ඇය අරගලයට ජය පතනු හදුනට නොදැනු කෙහෙක් නොවී යැයි රහස්‍යාචාරී වෙබි දිනපොත්කරුවකු ලිවේ ය.

ඉන්දියාවේ පිටුවහල්ට මිසිමා නමින් පවත්වා ගැහෙන වෙබි දිනපොතක් ඇය පාගමන්කරුවන්ට ආවාර කරන ප්‍රායාරූපයක් එහි පළ කළ කම එක් දිනක් තුළ 50,000 ක් දෙනා එය නැරඹුන.

ප්‍රේලග ඉරුදා 30,000ක් බොද්ධ නික්ෂුන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හමුදා පාලනයට එරෙහිව වේදි අරක් ගත්ත. සමහර විට තුනන ලෝකයෙහි ඇති වූ බොද්ධ නික්ෂුන්ගේ විශාලතම උද්‍යෝගය ජය විය හැකි ය. දස්තින්ම ඇසුළුන් බුරුමය පුරාම නැගිටීම පැනිරෙන පැකුණ ය.

මහජන නැගිටීම ආරම්භ වූයේ ඉන්ධන මල සියයට 200කින් ඉහළ දැමීමට එරෙහිව ය. නමුත් ඉක්මනින්ම එය සිර ගත කරනු ලැබ තිබූ නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාව බවට පෙරළේ. එරට බොද්ධයින්ගේ මුදන මල්කඩවන් රුංගුන් නගරයේ ගෙවයාගාන් විභාරය පාගමන් හි ආම්භක ස්ථානය බවට පත් විය.

23 වන ඉරුදා ලක්ෂයක් දෙනා නික්ෂුන් පෙරවු කොට පා ගමනනෙහි යෙදුනි. බුරුමයේ පසිඳ භාස්‍ය නළු සෞගහන් සහ සිහමා තරුව ක්‍රියාව තු ද විභාරයට පැමිණ දැන් පිළිගැන්වුන. බොද්ධ නික්ෂුන්ගේ සහ මහජනයාගේ සාමකාමී නැගිටීම හමුදා පාලනය දෙනෙරවන වඩියක් සේ ඉහළ නගිනබව පෙනී ගියේ ය.

හමුදා පාලකයින් තිශාස්මට පත් විය. ඔවුන් හමුයේ ඇත්තේ තොරා ගැනීම දෙකකි. එක්කේ බලය අතහැරය යුතු ය. නැත්තම් රුංගුන් . නගරයේ වේදි බොද්ධ නික්ෂුන්ගේ ලෙසින් නැශාවේය යුතු ය. පාගමන් 9 වන දිනට එලංඡියේ මෙම තිරණාත්මක මංසන්ධිය කරා ය. භමුදාව විභාර වට්ටා නික්ෂුන් පිටත ඒම වැළැක්වූන. ඇදිර නිතිය ප්‍රකාශ කොට පස් දෙනෙකුට වඩා එක් රැස් වුවහොත් වෙබි තැබීමේ නිතිය පැණාවූන.

1988 දී හමුදාව 3000ක් තරම් නික්ෂුන් සහ ජනයා සාතනය කළ අවස්ථාවහි එය ලොව දැන ගත්තේ යාන්ත්‍රමය ය. නමුත් අද තත්ත්වය සහමුලින්ම වෙනස් කරනු ලැබ ඇත්තේ ජ්‍යෙෂ්ඨ දුරකථන මගින් ප්‍රායාරූප ද විඩියෝ රැස් ද ප්‍රවාහන් ද ගෙන සිය වෙබි දිනපොත් පුරුවන තරුණා පුරුවයි මාධ්‍යකරුවන් විසිනි. බුරුමයෙහි සැම පරිගණකයක්ම ලියා පදිංචි කළ යුතු ය. පරිගණක සාක්ෂරතාවය සියයට එකකි. එනමුත් විවිධ උපායෙදා ගනීමින් හමුදා පාලනයේ කතින් රිංගා මියන මේ වෙබි දිනපොත් සිදුවන වේගයෙන් ම යාවත්කාලීන වෙයි.

මේ සටහන ලියාවෙන බ්‍රහස්පතින්දා උදෑස්‍යන බුරුමයේ සිට ලියන වෙබි දිනපොත්කරුවන් කියන්නේ හමුදාව පෙරදා නික්ෂුන් ද ඇතුළුව අට දෙනෙකු මරා දමා තවත් බොහෝ දෙනෙකුට වෙබි තැබූ බව දි. මැදහාය එලං ඇති ලකුණු හැම වාර්තාවකම පෙනේ. ඉදිර දින කිහිපය බුරුමයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලයට තිරණාත්මක ය.

නිදහස සඳහා බුරුම ජනයාගේ නොසිදෙන අනිලාෂය ද බොද්ධ නික්ෂුන්ගේ සාමකාමී නැගිටීම ද අවුන් සාම සු වී ගේ නොසැලුත රෙදේශ ද විසින් බුරුමය දිනෙක නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මාවතට එපැමිනු නිසැක ය. ඒ දිනය ඉක්මනින් ලගාවේවා යැයි කැ ගසා කියම්.

සුනන්ද දේශීලිය

